



**මාධ්‍ය නිවේදනය**  
**කාර්මික නිෂ්පාදන දර්ශකය : 2019 අප්‍රේල්**  
**ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව**

**දුරකථනය: 011 - 2147401**

**ෆැක්ස්: 011-2147412**

**2019 ජූනි 11**

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 අප්‍රේල් මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ අප්‍රේල් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 අප්‍රේල් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.8% ක අඩුවීමක් වාර්තා කරයි. තව ද 2019 සහ 2018 යන වර්ෂවල අප්‍රේල් මස මෙම දර්ශකය පිළිවෙලින් 96.9 ක් සහ 97.7 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මගින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 7ක්ම 2018 අප්‍රේල් මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'රබර් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය', 'බීම වර්ග නිෂ්පාදනය' සහ 'මූලික ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධ සම්බන්ධ සැකසීම්' වල පිළිවෙලින් 22.8%, 17.3% සහ 16.9% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2019 අප්‍රේල්	96.9
2018 අප්‍රේල්	97.7
ප්‍රතිශත වෙනස (%)	-0.8

සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 13 අතුරින්, 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටෙලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආහරණ නිෂ්පාදන), 'දුම්කොළ නිෂ්පාදනය' සහ 'කඩදාසි සහ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන' වල 2018 වර්ෂයේ අප්‍රේල් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 35.9%, 30.9% සහ 24.4% ක අඩුවීමක් වාර්තා කරයි. තව ද, 2019 අප්‍රේල් මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 9.9% ක අඩුවීමක් වාර්තා විය. මෙම හැසිරීම පසුගිය වසරේ අප්‍රේල් මසදී ද නිරීක්ෂණය කළ හැකි විය. අප්‍රේල් මස වැඩ කරන දින ගණන අඩු වීම එම හැසිරීමට හේතු විය හැකිය.

2019 අප්‍රේල් මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. ([www.statistics.gov.lk](http://www.statistics.gov.lk)).